

1.1 මතය

අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ 2019 දෙසැම්බර් දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 47(2) වගන්තිය සහ 2014 ඔක්තෝබර් 03 දිනැති අංක 1882/51 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළකරන ලද 2014 අංක 01 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතන නියමාවලියේ 17(2) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විද්‍යායතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විද්‍යායතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විද්‍යායතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විද්‍යායතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, විද්‍යායතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස විද්‍යායතනයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විද්‍යායතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ජරකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ විද්‍යායතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ විද්‍යායතනය පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විද්‍යායතනය ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 අංක 74 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත	වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත නිලධාරීන් සෑම වර්ෂයකම මාර්තු 31 දිනට තත්ත්වය දැක්වෙන වත්කම් බැරකම් ප්‍රකාශ ජුනි 30ට පෙර ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වුවද අදාළ නිලධාරීන් විසින් එම ප්‍රකාශ ඉදිරිපත් කර නොතිබුණි.	2020 වර්ෂය සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සඳහා මේ වන විටත් අදාළ නිලධාරීන් වෙත දැනුම් දී ඇත.	1988 අංක 74 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත පරිදි නියමිත දිනට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත යුතුය
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය 1 කාණ්ඩයේ 11 පරිච්ඡේදයේ 10.3 ඡේදය	2018 හා 2019 වර්ෂවල බඳවාගත් දෙදෙනෙකු විසින් 2020 පෙබරවාරි 20 වන විටත් වෛද්‍ය වාර්තා ලබා දී නොතිබුණු අතර වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් එම නිලධාරීන්ට වැටුප් නොගෙවීමට දෙපාර්තමේන්තු ප්‍රධානියා කටයුතු කර නොතිබුණි.	වෛද්‍ය වාර්තා වහාම ලබා දෙන ලෙස මෙම නිලධාරීන් දෙදෙනා වෙත මේ වන සිහිකැඳවීමක් කර ඇත.	ආයතන සංග්‍රහය ප්‍රකාරව කටයුතු කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් වගබලා ගත යුතු වේ.

(ඇ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.9.1 ඡේදය	ලංසුකරුගේ ලංසුව ප්‍රතිග්‍රහණ කිරීමෙන් පසු සැපයුම්කරු වෙත ප්‍රතිග්‍රහණ ලිපිය වහාම යැවිය යුතු වුවත් ආරක්ෂක සේවා සැපයීමේ ප්‍රසම්පාදන අස්ථිත්වය විසින් ප්‍රසම්පාදන කමිටු තීරණයෙන් මාස 02 ½කට පමණ පසුව ආරක්ෂක සේවාව සඳහා ප්‍රතිග්‍රහණ ලිපිය යවා තිබුණි.	2019 ජූලි මාසයේදී විද්‍යායතනයේ සිසුන් පිරිසක් විසින් සිදුකරන ලද විනය විරෝධී ක්‍රියාවන් රාශියක් හේතුවෙන් අදාළ සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම් කරනු ලැබිණ. මෙම පරීක්ෂණයන් සඳහා, එම අවස්ථාවේ සිට ආරක්ෂණ නිලධාරීන් ගේ සහය අවශ්‍යව වූ බැවින්, පෙර පැවති ආරක්ෂක සේවයෙන්ම තවත් මාස 03ක කාලයක් දක්වා දීර්ග කරන ලදී. එම නිසා නව සැපයුම්කරුගේ ප්‍රතිග්‍රහණ ලිපිය යැවීම ප්‍රමාද විය.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව කටයුතු කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් වගබලා ගත යුතු වේ.
---	--	--	---

(ඈ) වක්‍රලේඛ -----			
i. 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරණ රාජ්‍ය පරිපාලන වක්‍රලේඛය	වසරකට වරක් රජයේ වාහනවල ඉන්ධන දහනය පරීක්ෂාවක් කළ යුතු වුවත් විද්‍යායතනයේ වාහන 02 සඳහා 2015 වර්ෂයේ සිටම ඉන්ධන දහන පරීක්ෂාවක් සිදුකර නොතිබුණි.	ඉන්ධන දහනය පරීක්ෂණ ඉදිරි මාසය තුළදී සිදු කිරීමට බලාපොරොත්තු වේ.	වක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් වගබලා ගත යුතු වේ.
ii. 2019 අප්‍රේල් 16 දිනැති අංක 09/2009 දරණ රාජ්‍ය පරිපාලන වක්‍රලේඛය	රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සේවා ස්ථානයට පැමිණීම හා පිටවීම ඇගිලි සලකුණු යන්ත්‍ර මගින් සටහන් කිරීමට අමතරව අභ්‍යන්තර පරිපාලන කටයුතු සඳහා පැමිණීමේ ලේඛනයක තම පැමිණීම අත්සන් කිරීම මඟින් තහවුරු ගතයුතු වුවද අධ්‍යයන කාර්යය මණ්ඩලය විසින් පැමිණීමේ ලේඛනයේ අත්සන් කර නොතිබුණි	ඉදිරියේදී 09/2009 වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ	වක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් වගබලා ගත යුතු වේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 202,347 උනන්දුවකින් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ උනන්දුවකින් රු.3,705,727ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.3,503,380 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ඉකුත් වර්ෂයට සාපේක්ෂව ආදායම රු. 1,825,842 කින් අඩුවී තිබුණද වියදම රු. 5,329,222 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

ඉකුත් වර්ෂයට වඩා සමාලෝචිත වර්ෂය තුළදී විද්‍යායතනයේ සේවක පිරිවැය සියයට 20, කින් වැඩිවී තිබුණි.

2.3 අනුපාත විශ්ලේෂණය

පසුගිය වර්ෂයේ ජංගම වත්කම් අනුපාතය 1:0.39 ක් වූ අතර සමාලෝචිත වර්ෂයේදී එය 1:0.74ක් ලෙස ද වර්ධනය තිබුණි. ක්ෂණික වත්කම් අනුපාතය ද 1: 0.234 සිට 1: 0.467 දක්වා ද වර්ධනය වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	විද්‍යායතනයේ පාඨමාලාවන් 06ක් සඳහා ශිෂ්‍ය ලියාපදිංචිය පසුගිය වර්ෂයට සාපේක්ෂව අඩු වී තිබුණු බව නිරීක්ෂණය වූ අතර එය සියයට 3 සිට සියයට 42ක පරාසයක විය	විද්‍යායතනයේ පවතින ඉඩකඩ අඩුවීම, ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම යන කරුණු මෙයට හේතු විය.	බඳවා ගැනීම් වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ)	2014 අංක 1 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතන නියමය පරිදි ජාතික වෘත්තීය සුදුසුකම් අධ්යය 5 හා 6 පාඨමාලා සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සියයට 60ක් ජාතික වෘත්තීය සුදුසුකම් අධ්යය 4 සමත් අයදුම්කරුවන් සහ ඉතිරි සියයට 40 අ.පො.ස.(උ.පෙ) සමත් අයදුම්කරුවන් යටතේ වර්ගකර තිබුණද, සමාලෝචිත වර්ෂය සඳහා ලියාපදිංචි සිසුන් 246 දෙනෙකුගෙන් ජාතික වෘත්තීය සුදුසුකම් අධ්යය 4 සමත් අයදුම්කරුවන් දෙදෙනෙක් හෙවත් සියයට 0.8ක් තරම් ඉතාමත් සුළු ප්‍රතිශතයක් තෝරාගෙන තිබුණි	පාඨමාලා සඳහා බඳවා ගැනීමේ දී ජාතික වෘත්තීය සුදුසුකම් අධ්යය 4 අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛත්වය දියයුතු වුවද, එම සුදුසුකම් සහිත අයදුම්කරුවන් දෙදෙනෙකු පමණක් අයදුම් කර තිබූ බැවින් උසස් පෙල සුදුසුකම් මත බඳවා ගෙන ඇත	2014 අංක 1 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතන නියමය පරිදි බඳවාගැනීම් සිදුකළ යුතුය.

- | | | |
|---|--|---|
| <p>(ඇ) ජාතික වෘත්තීය සුදුසුකම් NVQ Level 5 හා 6 ලබා දීමේ කාර්ය මූලික අරමුණු කරගත් විශ්වවිද්‍යාල විද්‍යායතනයේ 2015 ආරම්භක වර්ෂයේ සිට වාර්ෂිකව පාඨමාලා නියමිත පරිදි නිමකර නියමිත වෘත්තීය සුදුසුකම් ලබා පිට වී ගිය සිසුන් ප්‍රමාණය සියයට 35 සිට සියයට 30 දක්වා අඩු වී තිබුණි.</p> | <p>සමාසික විභාගයන් අසමත් වූ සිසුන් හට, ඊට පසුව පවත්වනු ලබන විභාගයන් සමත් වී අදාළ නිපුණතාවයන් සම්පූර්ණ කළ පසුව අදාළ වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට හැකි වනු ඇත.</p> | <p>වෘත්තීය සුදුසුකම් ලබා පිට වී ගිය සිසුන් ප්‍රමාණය වැඩිකර ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඈ) විද්‍යායතන ආචාර්යවරුන්ගේ අධ්‍යයන කාර්ය සාධනය මැනීමේ මිනුමක් ලෙස යොදා ගැනීම සඳහා අචාර්යවරයෙකුගේ දේශන සිදු කිරීමේදී ඉටු කරන කාර්ය පිළිබඳ විස්තර සටහනක් අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ අධ්‍යයන අංශ ප්‍රධානියා විසින් පරීක්ෂා කර ඇති බවක් නිරීක්ෂණය නොවුණි.</p> | <p>මින් ඉදිරියේදී, ආචාර්යවරුන්ගේ දේශන කාර්යසාධනය ඇගයීම අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා සහ අංශ ප්‍රධානියා විසින් පරීක්ෂා කරනු ලැබේ.</p> | <p>සමාසිකයකට ආවරණය කළයුතු පැය ගණන සංශෝධනය කිරීමේදී අධ්‍යයන මණ්ඩල හා අමාත්‍යාංශ අනුමැතීන් ලබාගත යුතුය.</p> |
| <p>(ඉ) ආචාර්යවරුන්ගේ හිඟකම සහ කාලය සීමා වීම යන හේතු සඳහන් කරමින් Curriculum හි සාමාසිකයකට ආවරණය කළයුතු පැය ගණන (Notional Hours) වෙනස් නොකර දේශන සහ ප්‍රායෝගික අධ්‍යයන කටයුතු පැය ගණන ආසන්න වශයෙන් සාමාසිකයකට 540ක් ලෙස ඉගැන්වීමට විද්‍යායතනය තීරණය කර ඇතත් ඒ සඳහා අධ්‍යයන මණ්ඩල හා අමාත්‍යාංශ අනුමැතීන් ලබාගෙන නොතිබුණි. තවද, පාඨමාලා 06ක Modules 55ක් වෙනුවෙන් අනිවාර්යයෙන් ඉගැන්විය යුතු කාලය ආවරණය වී නොතිබුණු අතර එසේ ආවරණය නොවූ කාලය පැය 12 සිට 45 පරාසයක වූයෙන් පාඨමාලාවල ගුණාත්මක භාවය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි විය.</p> | <p>පිළිතුර ලබා දී නොමැත.</p> | <p>පාඨමාලාවල ගුණාත්මකභාවය රැකෙන ආකාරයට ඉගැන්විය යුතු කාලය ආවරණය කළ යුතුය.</p> |
| <p>(ඊ) 2018 දෙවන හා 2019 පළමු සාමාසිකවල පැවැත්වූ විභාගවල එකිනෙක මොඩියුලවල ප්‍රතිඵල නිකුත් කිරීමේ විශාල කාල ප්‍රමාදයක් පැවති අතර මෙයට හේතුව පිළිතුරු පත්‍ර ඇගයීම් කර ලබාදීමේ ප්‍රමාදය බව නිරීක්ෂණය විය. එම ප්‍රමාදවීම් අවම කරගැනීම සඳහා විධිමත් පාලන ක්‍රමවේදයක් විද්‍යායතනය විසින් ගොඩනගාගෙන නොතිබුණි.</p> | <p>මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සොයා බලා කටයුතු කිරීමට බලාපොරොත්තු වේ</p> | <p>ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදවීම් අවම කරගැනීම සඳහා විධිමත් පාලන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය.</p> |

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>විගණන හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ 2009 ජූනි 09 දිනැති 2009(1) මාර්ගෝපදේශ සංග්‍රහයේ 03 ඡේදය ප්‍රකාරව අභ්‍යන්තර විගණන ඒකකයක් පිහිටුවිය යුතු වුවද, විශ්වවිද්‍යාල විද්‍යායතනය ආරම්භ වී වසර 04 ක් ඉක්ම වී තිබුණද, විගණන ඒකකයක් පිහිටුවීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>විශ්ව විද්‍යාල විද්‍යායතන සියල්ලම, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය මගින් පාලනය කරනු ලබන අතර, එහි අභ්‍යන්තර විගණක විසින් හා විශ්ව විද්‍යාල විද්‍යායතන සඳහා පත් කරන ලද විගණන උපදේශක වරයකු විසින් විගණන කටයුතු සිදු කරනු ලබයි.</p>	<p>වක්‍රලේඛ ප්‍රකාරව අභ්‍යන්තර විගණන ඒකකයක් පිහිටුවා එම වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කල යුතුය.</p>

4.2 විගණන කමිටුව

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2010 දෙසැම්බර් 14 දිනැති අංක පීරීඩී 55 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය ප්‍රකාරව විද්‍යායතනය විසින් විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවා නොතිබුණි.</p>	<p>විගණන හා කළමනාකරණ කමිටුවක් පිහිටුවීමට වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය වෙත ඉල්ලීමක් කොට ඇත.</p>	<p>වක්‍රලේඛ ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවිය යුතුය.</p>

4.3 නිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>නිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රය ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම කටයුතු කළ යුතුව පවතින අතර, සමාලෝචිත වර්ෂයට අදාළව විද්‍යායතනය විසින් තම විෂය පථයට ගැනෙන කාර්යයන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයට අදාළ තම ක්‍රියාකාරී සැලැස්මෙහි ඊට අදාළ ක්‍රියාකාරකම් ඇතුළත්කර තිබූ බවට හා වාර්ෂික අයවැය ලේඛනයෙහි ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසාගෙන තිබූ බවට හඳුනාගත නොහැකි විය.</p>	<p>මෙම විද්‍යායතනයේ අරමුණ සලකා බැලීමේදී නිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්ක ලබා ගැනීම පිණිස සෘජු ලෙසම දායක නොවේ. කෙසේ නමුත් ඉදිරියේදී 2017.08.14 දිනැති අංක එන්.පී/එස්.සී.පී.17 දරන ජාතික ප්‍රතිපත්ති හා</p>	<p>නිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රය ප්‍රකාරව රාජ්‍ය ආයතන කටයුතු කළ යුතුය.</p>

ආර්ථික කටයුතු
අමාත්‍යාංශ ලේකම්
විසින් නිකුත් කරන ලද
චක්‍රලේඛයට අනුව
අනුගත වෙමින් කටයුතු
කිරීමට සටහන්
කරගෙන ඇත.